

කොපියාවක් නොමැතිව නිකුත් කරන ලදී.
இலவசமாக வெளியிடப்பட்டது.
Issued Free of Charge



විවාහ ලේකම් පොත

விவாகம் பதிவுப் புத்தகம் REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචිකිරීමේ ආදාපනත (112 පරිච්ඡේදය)
விவாகம் பதிவுச் சட்டம் (அதி. 112)
Marriage Registration Ordinance (Cap. 112)

අංකය
No.

3871
N ★

දිස්ත්‍රික්කය / மாவட்டம் District: කොළඹ / කොට්ඨාසය / Division: කොළඹ දිස්ත්‍රික්කය

	පුරුෂ පාර්ශ්වය / Male Party	ස්ත්‍රී පාර්ශ්වය / Female Party
1. දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම් සහ වෛස්ථය / Names (in full) of Parties	රොමේෂ්වර් රජයේ සේවයේ රොමේෂ්වර් රජයේ සේවයේ	රෝමායාලාගේ ප්‍රියානිකා ප්‍රියානිකා
2. වයස (වසර) / Age (in years)	25	25
3. සාමාන්‍ය ජීවන තත්වය / Civil Condition	විවාහයක් නැත	විවාහයක් නැත
4. ස්ථරය / Rank or Profession and Race	සේවක	සේවක
5. ස්ථිර ස්ථානය / Residence	කොළඹ - හැරිසන්ගේ	කොළඹ - හැරිසන්ගේ
6. පියාගේ සම්පූර්ණ නම / Father's Name (in full)	රොමේෂ්වර් රජයේ සේවයේ	රෝමායාලාගේ ප්‍රියානිකා
7. පියාගේ ස්ථරය / Rank or Profession of Father	සේවක	සේවක
8. ලේකම්ගේ නම සහ බෙදුම / Name and Division of Registrar who issued Certificate	බී. ජී. කුමාරතුංග කොළඹ දිස්ත්‍රික්කය	
9. විවාහය සම්පූර්ණ කළ ස්ථානය / Place of Solemnization of Marriage	කොළඹ දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලය	

වර්ෂ 2003 (දෙවැනි) වසරේ දී විවාහය සම්පූර්ණ කළ දිනය 20... දින 01 වැනි (කොළඹ) විවාහය සිදු කරන ලදී.
Solemnized by me (or in my presence) this... day of... 20...

[Signature]
රෙජිස්ට්‍රාර් (හෝ) අතිරේක ලේකම්
Registrar (or) Minister (as the case may be)

මෙහි සභාගත වී සිටින සෑම පුද්ගලයෙක්ම විවාහය සම්පූර්ණ කළ දිනයේදී මෙහි සහතිකය ලබා දුන් බව ප්‍රකාශ කරයි.
This Marriage was solemnized between us in the presence of

1. සාක්ෂිකරුවන්ගේ අත්සන / Signature of Witness
රොමේෂ්වර් රජයේ සේවයේ සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම, ස්ථරය සහ ස්ථිර ස්ථානය / Name in full, Rank or Profession and Residence of Witness
2. සාක්ෂිකරුවන්ගේ අත්සන / Signature of Witness
රොමේෂ්වර් රජයේ සේවයේ සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම, ස්ථරය සහ ස්ථිර ස්ථානය / Name in full, Rank or Profession and Residence of Witness

[Signatures of Witnesses]
රොමේෂ්වර් රජයේ සේවයේ
රොමේෂ්වර් රජයේ සේවයේ
රොමේෂ්වර් රජයේ සේවයේ

මා ලේකම්වරයාගේ පැවැත්මට පත් කරන ලදී.
Signed before me.
*මෙහි දැක්වූ විවාහය සම්පූර්ණ කළ දිනයේදී මෙහි සහතිකය ලබා දුන් බව ප්‍රකාශ කරයි.
දෙවැනි වැනි (හෝ ලේකම්වරයාගේ) සිදුකරන ලද විවාහය සම්පූර්ණ කළ දිනය 20... දින 01 වැනි (කොළඹ) විවාහය සිදු කරන ලදී.

*මෙහි දැක්වූ විවාහය සම්පූර්ණ කළ දිනයේදී මෙහි සහතිකය ලබා දුන් බව ප්‍රකාශ කරයි.
*I certify that the above is a true copy of the Statement No. ... furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112), of a Marriage Solemnized by (or in the presence of) ... Minister.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ ලේකම්වරයාගේ සහතිකය ලබා දුන් දිනය / Date of entry in District Registrar's Register
දිස්ත්‍රික් ලේකම්වරයාගේ ලේකම්වරයාගේ සහතිකය ලබා දුන් දිනය / Date of entry in District Registrar's Register

* දෙවැනි වැනි (හෝ ලේකම්වරයාගේ) සිදුකරන ලද විවාහය සම්පූර්ණ කළ දිනයේදී මෙහි සහතිකය ලබා දුන් බව ප්‍රකාශ කරයි.
*To be filled up only when entering a Marriage Solemnized by a Minister.